


# ශ්‍රී ලංකාවේ විධිමත් නිෂ්පාදන, වෙළඳ හා සේවා අංශවල කාන්තා ගුමිකයන් සඳහා ඉල්ලුම වැඩිකිරීම



සාපේක්ෂ වශයෙන් වැඩි කාන්තාවන් පිරිසක් සේවයේ යෙදීම අපේක්ෂා කරන ආයතනවල ගුණාග අවබෝධ කරගැනීම සඳහා මෙම අධ්‍යයනය විසින් නිෂ්පාදන, වෙළඳ සහ සේවා අංශවල පොදුගලික විධිමත් ව්‍යවසායන්ගේ දත්ත විශ්ලේෂණය කරන ලදී. මෙම ප්‍රතිපත්ති සාරාංශය විසින් දත්ත හා විශ්ලේෂණ ක්‍රම විස්තර කරන අතර සෞයාගැනීම් සාරාංශගත කරමින් එවායේ ප්‍රතිපත්තිමය වැදගත්කම පෙන්වා දෙයි.<sup>1</sup>

## සාරාංශය

බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් හට වැටුප් ලබන රැකියාවක් කිරීමට තොහැකියාවක් හෝ තොදුමනාවක් තිබේ.



වැඩිකරන වයසේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතරින් රැකියාවක යෙදී සිටින්නේ හෝ **රැකියාවක සෞයින් සිටින්නේ** 36%ක් පමණි. ගුම් සැපයුම් අංශයේ සිදුකරන ලද විශ්ලේෂණයක් මගින් හඳුනාගනු ලැබුවේ වැටුප් තොගෙවන ගෘහස්ථ හා සත්කාර කටයුතු, කුසලතා මෙදකම සහ සමාජභාවී වෙනස්කම් මෙම තත්ත්වයට හේතු වන බවයි.<sup>2</sup> ඉල්ලුම පැත්තේ ලක්ෂණ වන ආයතනයේ ලක්ෂණ සහ කළමනාකරණයේ ආකල්ප ආදිය ද ගැඹුරින් අධ්‍යයනය කරන ලදී. විධිමත් නිෂ්පාදන හා සේවා ව්‍යවසායන් වෙතින් ලබාගත් ප්‍රාථමික හා ද්විතීයක දත්ත සම්බන්ධයෙන් ක්‍රුළු ආර්ථික න්‍යාය යොදාගැනීමෙන් අධ්‍යයනය විසින් මෙම තොරතුරු පරතරය පිළිබඳ හදාරන ලදී. එහි අරමුණ නම්, කාන්තා ගුමිකයන් සඳහා ව්‍යවසායකයන් අතර ඉල්ලුම සමඟ සම්බන්ධ වන සාධක අවබෝධ කරගැනීමයි.

ප්‍රාග්ධන තීව්‍යාවේ හා ගුම් එලදායීකාවේ හරයාත්මක විව්‍යායන් සහිත ඉල්ලුම් මූලික ආදර්ශයක් තක්සේරු කරන ලදී. ඉන් අනතුරුව, ආයතන හා කර්මාන්තවලට සුවිශේෂ වූ ලක්ෂණ, දේශීය ගුම් වෙළඳපොලෙහි ගුණාග, කාන්තාවන් සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් සේවායේෂකයන්ගේ දැක්ම හා ආයතනික පරිසරය අනුසාරයෙන් එය වැඩිදියුණු කරන ලදී.

ආංඡික හා වාත්තිය මාර්ග ඔස්සේ ගුම් බලකාය සමාජභාවී පදනම් වෙන්කිරීම කාන්තා ගුමිකයන් සඳහා වන සාපේක්ෂ ඉල්ලුම හැඩැගැසීමට ප්‍රබලව දායක වන බව විශ්ලේෂණය විසින් සෞයාගත්තා ලදී.

අපනයන සමාගම විසින් වැඩිපුර කාන්තා ගුමිකයන් ඉල්ලාසිට්ම භැමෙවීම සිදුවන දෙයක් තොවේ. මැත අවුරුදුවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ආනයන වෙත යොමුවීමෙහි තිබුණු දුබලකම එමගින් තීර්පණය වේ. සේවායේෂකයාගේ සමාජභාවය, කාන්තාවන්ගේ කුසලතා හා ආකල්ප සම්බන්ධයෙන් සේවායේෂකයාගේ ආකල්ප, අනමු සමාජ සම්ප්‍රාදයන් පැවතීම සහ නීතිමය ව්‍යුහයේ මූලික විධිව්‍යාන එහිදී වැදගත් වේ. වැඩියෙන්ම කුසලතා අප්‍රමානවන් වීමේ ගැටුව පවතින්නේ මධ්‍යම මට්ටමේ රැකියාවල තියුණ කාන්තා ගුමිකයන් අතර, ඉංග්‍රීසි හා ප්‍රජා කුසලතා, ඉගෙනිමේ හැකියාව හා ගැටුව විසඳීම් හැකියාව එහිදී විශේෂ වේ. ව්‍යාපාර මෙහෙයුම්වලදී නවීන තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ සමාගම් මන්දගාමීය.

1. UN Women. 2022. "Gender Disparities and Labour Market Challenges: The Demand for Women Workers in Sri Lanka".

2. See Gunatilaka (2013, 2016); Gunewardena (2015); Solotaroff et al. (2018); Samarakoon and Mayadunne (2018); and Seneviratne (2019a; 2019b).

ආබාධ සහිත කාන්තාවන් ඇතුළේ සේලීන් සඳහා විධිමත් නිෂ්පාදන හා සේවා ව්‍යවසායන් තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම දිරුගැනීවීම සඳහා පහත දැක්වෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සොයාගැනීම් මගින් යෝජනා කරයි.



අපනයන මූලික ආර්ථික වර්ධනය,  
විවිධ නිෂ්පාදන ව්‍යුහයන් සහ  
නිෂ්පාදන කාර්යක්ෂමතාව  
ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන  
**සාර්ථක ආර්ථික,  
කර්මාන්ත හා වෙළඳ  
ප්‍රතිපත්ති**



විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා කුසලතා  
වැනි මධ්‍යම මට්ටමේ වෘත්තිය කුසලතා,  
ඉගෙනීමේ හැකියාව හා ගැටුළු විසඳීමේ  
කුසලතා අත්පත් කරගැනීමට  
**කාන්තාවන් දිරුගැනීවීමේ  
ක්‍රියාමාර්ග**



පහත දැක්වෙන කාරණා ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති: **කුඩා හා මධ්‍යම  
මට්ටමේ ආයතන, කාන්තා ව්‍යවසාය, හිමිකාරීත්වය හා  
කළමනාකරණය, විවාහයෙන් පසුව කාන්තාවන් ගුම  
වෙළඳපාලෙන් ඉවත්වීම වැළැක්වීම**



**කාන්තාවන් සඳහා  
නම්‍යීලි සේවා කාලයන්  
ලබාදෙන කම්කරු නීති  
ප්‍රතිසංස්කරණ සහ මාත්‍ය  
ප්‍රතිලාභ සමාජගත කිරීම**



**ඩිජ්ටල්කරණය,  
ස්වයංක්‍රීයකරණය,  
නිවසේ සිට වැඩකිරීම  
ප්‍රවර්ධනය කරන  
සහ කම්කරුවන්ගේ  
කුසලතා නැවත ගොඩනගන  
ප්‍රතිපත්ති**




**ආබාධ සහිත කාන්තාවන් සේවයට  
බඳවාගැනීම සඳහා සේවායෝජකයන් අතර  
විශ්වාසය නිර්මාණය කරන සභායක මැදිහත්වීම්**

## ප්‍රසාදීම

ශ්‍රී ලංකාව යනු කුඩා, මධ්‍යම මට්ටමේ ආර්ථිකයක් සහිත රටකි. එහි ජනගහනය මිලියන 21.9ක් වේ. 2020 වන විට ඒක පුද්ගල ආදායම බොලර් 3682 කි. ආර්ථික ලිබරල්කරණය හා වැවිලි ආර්ථිකය පර්වර්තනය වීම 1977දී ආරම්භ විය. එහෙත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පදනමක තවමත් විවිධාරිකරණය වී තිබෙන්නේ අඩුවෙනි. අඩු එලදායී ක්ෂේත්‍ර වැඩි සංඛ්‍යාවක් තිබේ. උදාහරණයක් ලෙස, ලිබරල්කරණයට පෙර අපනයනයන්ගෙන් 90%ක් පමණ සමන්විත වූයේ වැවිලි හෝගවුනි.

වර්තමානයේදී නිෂ්පාදන පුමුවය. එහෙත්, අපනයන ආදායමෙන් 40%ක් පමණ තවමත් ලැබෙන්නේ රේඛි පිළි අපනයනයෙනි. ගුම් බලකාය පර්වර්තනය වී තිබෙන්නේ මත්තාම්වය. රකියා වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් එලදායී නොවන ක්ෂේත්‍රවලය.<sup>3</sup>

තවමත් රටේ ගුම් බලකායෙන් තුනෙන් පැගුවකගේ රකියා කාමිකර්මාන්තය සමග සම්බන්ධය. 2019 වන විට, කර්මාන්ත අංශයෙන් භතරෙන් පැගුවක් පමණ සහ ගුම්කයන්ගෙන් 67%ක් යෙදී සිටියේ අවධිමත් රකියාවලය.



ගෙවීම් ලබන ගුම් බලකාය තුළ කාන්තා සහභාගීත්වය 36%කි. එය කළාපයේ අඩුම ප්‍රතිශතයකි.<sup>4</sup> එහේ තරුණයන් අතර ඉහළ මට්ටමක විරිකියාවක් පැවතීම කණාවුදායක තත්වයකි. ජනගහනය වෙශයෙන් වියපත් වෙමින් තිබෙන අතර කුසලතා සංවර්ධන පද්ධති මගින් ආමන්තුණය කරනු ලැබේ.

## දත්ත සහ කුමවේද

පොදුගලික විධිමත් ක්ෂේත්‍රය තුළ කාන්තා ගුම්කයන් සඳහා තිබෙන සාපේක්ෂ ඉල්ලුම සමග සම්බන්ධ සාධක මෙහිදී අධ්‍යයනය කරන ලදී. ඒ සඳහා ගුම් ඉල්ලුම සම්බන්ධ ආදර්ශයක් තක්සේරු කරන ලදී. ඒ වෙනුවෙන් මහෙක්ෂ ආර්ථික න්‍යාය පදනම් කරගන්නා ලදී. ඒ හරහා ආයතනවල සාධක සහ නිශ්චිත කර්මාන්ත හා සම්බන්ධ සාධක ගුණය කරගන්නා ලදී. ප්‍රතිපත්ති විව්‍යුත්‍යන්ගේ බලපැමු හා සේවායෝජකයන්ගේ ආකල්ප අධ්‍යයනය කරන ලදී. අධ්‍යයනය විසින් ප්‍රාථමික හා ද්විතීයක යන දත්ත වර්ග දෙකම හාවිතා කරන ලදී. ද්විතීය දත්ත ලබා ගැනුණේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2013 ආර්ථික සංගණනයෙන් සහ 2016දී ජාතික මට්ටමෙන් සිදුකරන ලද වාර්ෂික සමික්ෂණයෙනි. මෙම දත්ත

ලබන්නේ ඇතැම් සේවායෝජකයන්ගේ අවශ්‍යතා පමණි.<sup>5</sup>

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රසාදයකේ අනුපාතිකය ගැටුම් පැවති 1983 - 2009 සමයේ බොහෝ වසරවලදී සාධාරණ හා ප්‍රශන්‍යමතක මට්ටමක තිබේ. එහෙත්, යුද්ධයෙන් අවුරුදු පහකට පසුව, 2013 සිට එහි වර්ධන වෙශය අඩුවිය. 2019 වසරේ පාස්කු ප්‍රභාරය සහ ඉන්පසු කෝව්චි-19 අධි වසංගතය විසින් ආර්ථිකය සංකේතවනය කර තිබේ.

එහෙත්, මෙම ක්මිපනයන් ඇතිවත්ත්ව පෙර පවා ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය පැත්තෙන් එතරම සාර්ථක වූයේ නැත. එයට හේතුව වනෙන්, දිගින් දිගටම පැවති බරපතල සාර්ථක ආර්ථික අසමතුලිතභාවයන්ය.

දේශපාලනික බලපැමු හේතුවෙන් ආර්ථික ප්‍රතිපත්ති රාමුව අපනයන සංවර්ධනයට වඩා රාජ්‍ය වියදම් වර්ධනය කිරීමට හේතු විය. එමගින් ආර්ථිකය පුළුල් වීම හා ආදායම වර්ධනයට පුමුවනාවක් නොලැබේ. පහළ බසින රාජ්‍ය ආදායම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය තිගයක් නිර්මාණය විය. එමගින් දැන දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගෙය ප්‍රතිශතය ඉහළ යන්නට පවත්ගත්තේය. එම තත්වය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ලද මූල්‍ය දේශීය ප්‍රතිපත්ති හේතුවෙන් අපනයන තරගකාරීන්වය අඩාල විය. එලදායීනා වර්ධනය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරුණ සාධක එලදායීතාව (total factor productivity) 1990-95 සමයේ වර්ධනය වූයේ 3.5% කින් පමණි. 1995-2000 සමයේදී එය 1.3% දක්වා පහත වැට්ටී. 2000 වසරේදී එය 1%ට පල්ලම් බැස්ස අතර 2017 දක්වාම පැවතියේ එම තත්වයයි.<sup>6</sup>

ලබාගත්තේ කර්මාන්ත හා සේවා අංශයේ විධිමත් ආයතන ජාතික මට්ටමෙන් තියෝජනය කරනු ලබන සාම්පූහ්‍යකිනි. එහිදී ආභාර පාන, රේඛිපිළි හා ඇගුලුම්, රබර හා ප්‍රාස්ටික්, නිෂ්පාදන රසායනික යන ප්‍රධාන උපක්ෂේත්‍ර ආවරණය කරන ලදී. ආවරණය කරන ලද තවත් ප්‍රධාන උපක්ෂේත්‍ර පහක් වන්නේ වෙළඳ මූල්‍ය, බැංකු, රක්ෂණ සහ දේපළ වෙළඳාම, සත්කාරක සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සේවායි. 2021 නොවැම්බර හා 2021 ජනවාරි අතර කාලය තුළදී ව්‍යුහගත කරන ලද ප්‍රාණාවලියක් මගින් දත්ත ලබා ගන්නා ලදී. ඒ සඳහා ආයතන 566ක හරස්ක්‍රිබික් යොදා ගන්නා ලදී. ඒ අතර විශාල, මධ්‍යම හා සුළු පරිමාණ ආයතන විය. ඒවා නිෂ්පාදන හා සේවා සම්බන්ධ ප්‍රධාන උපක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක විය.

5. Dunder et al. (2014).

6. Asian Productivity Organization (APO). 2019. Productivity Data Book 2019. Tokyo: APO.

# සොයාගැනීම



ශ්‍රම වෙළඳපොලෙහි අංශ හා රැකියා අනුව සමාජභාවී වෙන්තිරීම හේතුවෙන් කාන්තා ගුමිකයන් සම්බන්ධ ඉල්ලුම බලවත් ලෙස තැබූගේවනු ලැබේ.

ආහාර පාන, රෙදිපිළි හා ඇගලුම්, අධ්‍යාපනය, සෝඛනය හා සමාජ සේවා අංශ තුළ කාන්තාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පැවති මූත්, ඒ ප්‍රධාන වශයෙන්ම අඩු කුසලතා අවශ්‍ය රැකියා සඳහාය.

**කාන්තාවන් තුළ තම ව්‍යාපාරය සඳහා අවශ්‍ය කුසලතා ප්‍රමාණවත් නැතැයි සිතන කළමනාකරුවන් සිටින ආයතන සහ කාන්තාවන්ට කළ හැකි රැකියා සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්ප හේතුවෙන් කාන්තා ගුමිකයන් සම්බන්ධයෙන් නිර්මාණය වන්නේ සාපේක්ෂ වශයෙන් අඩු ඉල්ලුමකි.**




පිරිමි කළමනාකරුවන් විසින් කාන්තා ගුමිකයන් බදවාගැනු ලබන්නේ කාන්තා කළමනාකරුවන් එස් කරනවාට වඩා අඩුවෙනි. කාන්තා හිමිකරුවන් විසින් කාන්තාවන් සේවයට බදවාගැනීමේ ඉඩකඩ වැඩිය.



කාන්තාවන්ගේ කුසලතා වැඩියෙන්ම අප්‍රමාණවත් වන්නේ මධ්‍යම මට්ටමේ රැකියාවන් සඳහා යෙදී සේවායේෂකයෝ සිතනි. විශේෂයෙන්ම, ඉංග්‍රීසි හා ජාපාන කුසලතා, ඉගෙනීමේ හැකියාව සහ ගැටුව විසඳීම සම්බන්ධයෙන් එම ගැටුව තිබේ.



බොහෝ සේවායේෂකයන් ආබාධ සහිත කාන්තාවන් සේවයේ යොදවාගන්නට කැමතිය. එහෙත්, ඔවුන් ප්‍රාග්‍රැන්ඩ් කිරීමට අත්දැකීම් හා අවස්ථා නැතිකම හේතුවෙන් එය සීමා වී තිබේ.



අපනයන තම්තිකරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ගුමිකයන් සඳහා ඉල්ලුම වැඩිවි නැති. එමගින් නිරුපණය වන්නේ මැත කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පැවති අපනයන තම්තිකරණයේ දුබලතාය.



**නමුදිලි රැකියා කාලයන් හා රාජ්‍ය සේවා කාන්තාවන්ට සැපයීමට අවස්ථාව නැති, එසේම මාතා වරප්‍රසාද සඳහා වියදුම් කිරීමට මුදල් නොමැති සාප්පු හා කාර්යාල සේවායේෂකයන් නීතිමය ගැටුව හේතුවෙන් කාන්තාවන් සේවයට බදවාගන්නේ අඩුවෙනි.**



කාන්තාවන් පිරිමින්ට වඩා කුසලතා සහිත, ආයතනයට හිතවත්, වැඩියෙන් මහන්සී වී වැඩිකරන, වඩා අවංක හා වඩා සවියානක බව අවබෝධ වන අවස්ථාවලදී සේවායේෂකයෝ කාන්තාවන් බදවාගැනීමට වැඩි කැමැත්තක් දක්වනු ලැබේ.



ව්‍යාපාර මෙහෙයුම්වලදී නවීන බිජ්‍යල් තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් ආයතන සිටින්නේ පසුපසිනි. කොට්ඨාස-19 අර්බුදය නවීන තාක්ෂණය යොදාගැනීමට හා සේවකයන්ගේ කුසලතා වර්ධනය කිරීමට අවස්ථාවක් ලෙස සළකන්නේ නැති.



අධිවස්‍යගතය අතරතුරදී නිවසේ සිට වැඩිකිරීම සඳහා පහසුකම් සැපයීමට උත්සාහ කළ ආයතනවලට මුහුණදෙන්නට සිදුවූ ගැටුව වන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ පද්ධති, යටිතල පහසුකම් හා නිවසේ සිට වැඩිකිරීමට අවකාශයන් ප්‍රමාණවත් නොවීමයි. එසේම, අඩු එලදායීනාව හා නිවසේ සිට වැඩිකිරීම සඳහා අත්දැකීම් මළකම ද බලපෑවේය.



කාන්තාවන්ගේ සැලකියයුතු අනුපාතයක් විවාහයෙන් පසුව ද රැකියාවල නියුතු වෙති. එසේම, රැකියා හැර ගිය ද ආපසු රැකියා වෙත පැමිණෙන්නට ඔවුන්ට අවශ්‍යය.

## කාන්තා ගුමිකයන් සඳහා ඉල්ලුම වැඩිකරන ආයතන හා කර්මාන්ත මට්ටමේ සාධක

ආයතන විසින් ගුම්ය ඉල්ලා සිටිනු ලබන්නේ එහි එලදායීතාව මත පදනම්වය. ගුම එලදායීතාව හා ගුම ඉල්ලුම අතර සාධනිය සම්බන්ධතාවක් අපේක්ෂා කළ හැකිය.

එහෙත්, අධ්‍යයනය මගින් සෞයාගනු ලැබුවේ, එලදායීතාව අඩු අවස්ථාවලදී ආයතනවල කාන්තා ගුමිකයන් සඳහා ඉල්ලුම වැඩි බවයි. අඩු කුසලතා රැකියාවල හා අඩු එලදායී අංගවල කාන්තාවන් වැඩිපුර ඒකාරායි විම මගින් මෙය පැහැදිලි වේ.

ආයතනයේ ප්‍රාග්ධන තීවුණාව ඉහළ යන විට, ගුම්ය සඳහා ඉල්ලුම ද වැඩිවිම හෝ අඩුවිම සිදුවිය හැකිය. එය තීරණය වන්නේ අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ ගුම්ය ද යන කරුණ මතය. නැතිනම් වැඩි ප්‍රාග්ධනයක් යෙදීම මගින් ආදේශ කළ හැකිකේ කුමන ගුමය ද යන කරුණ මතය. රැදිහිලි හා ඇගැසුම් සහ රසායනික උපක්ෂේත්‍ර තුළ පුප්පූඩු හා තුප්පූඩු කාන්තා ගුමිකයන්ට, රුබර හා ජ්ලාස්ටික් සහ සත්කාරක අංගවල තුප්පූඩු කාන්තා ගුමිකයන්ට තීවුණාව ඉල්ලුම හැර වෙතන් තීෂ්පාදන හෝ සේවා අංගවල කාන්තා ගුමිකයන් සඳහා වන සාපේක්ෂ ඉල්ලුම සහ ප්‍රාග්ධනය අතර අනුප්පරකභාවයක් (complementarity) ප්‍රතිඵල මගින් යෝජනා කරන්නේ නැත. ප්‍රාග්ධනය හා ගුමය අතර සාමාන්‍යයෙන් ගන්කල දක්නට ලැබෙන දුරවල සම්බන්ධතාව තීරණය වන්නට ඇත්තේ දත්ත හා ස්ථාවර ප්‍රාග්ධනය මගින් පද්ධතියේ හා යන්ත්වල සැබැඳු වටිනාකම තීරුපණය තොවන තිසා සහ තොරතුරු තාක්ෂණය වැනි නැවීන තාක්ෂණයන්හි ආයෝජන තිසා විය හැකිය.

එකක වැටුප් පිරිවැය (unit wage costs) වැඩිවන විට ආයතන විසින් පුප්පූඩු කාන්තා ගුමිකයන් වෙනුවට පුප්පූඩු පිරිම් ගුමිකයන් බදවාගැනීමටත්, තුප්පූඩු කාන්තා ගුමිකයන් වෙනුවට තුප්පූඩු පිරිම් ගුමිකයන් බදවා ගැනීමටත් වැඩි කැමැත්තක් දක්වති.

එහිදී අනෙකුත් කාරණා සමාන වේ. තුප්පූඩු ගුමිකයන් හා කාර්යාල ගුමිකයන් විගාල පිරිසක් සිටින ආයතන පිරිමින්ට වඩා කාන්තාවන් සේවයට බදවාගැනීමට කැමැත්තක් දක්වති. එයට මඳ වශයෙන් හෝ හේතු වන්නේ කාන්තාවන්ගේ වැටුප් පිරිමින්ගේ වැටුප්වලට

7. See Gunewardena et al. (2008).

වඩා අඩු වීමයි. අඩු කුසලතා සහිත කාන්තා ගුමිකයන් සඳහා තීවුණා සාපේක්ෂ වශයෙන් ඉහළ ඉල්ලුමට හේතුව තීෂ්පාදන හා සේවා උපක්ෂේත්වල වැනියිය වුළුහයන් සහ සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රාග්ධනය, පර්යේෂණ හා සංවර්ධනය සහ මෙහෙයුම්වල තීවිය හැකි තාක්ෂණික තීවුණාව විය හැකිය.

ලොව පුරාමත්, ශ්‍රී ලංකාවේත් දක්නට ලැබෙන සමාජභාවය අනුව රැකියා වෙන්කිරීම මගින් කර්මාන්ත හා සේවා අංගවල සමාජභාවය අනුව වැටුප් වෙනසකම් පැවතිමේ හැකියාව සෞයාගැනීම් මගින් තහවුරු කරනු ලැබේ. එම කරුණ වෙනත් අධ්‍යයන මගින් ද සෞයාගෙන තීබේ.<sup>7</sup> එහෙත්, රටේ ආර්ථිකයේ පවතින සාපේක්ෂ වශයෙන් විධානීගිරණය නොවූ ස්වභාවය ද සෞයාගැනීම් මගින් තීරුපණය වේ. එයට හේතුව වන්නේ ප්‍රතිඵලත්ති සම්පාදනයේදී අපනයන ප්‍රවර්ධනයෙන් ඇත්තේමින් වඩාත් ඇතුළතට නැඹුරු වූ තත්ත්වයකට පත්වීමයි.

මහා පරිමාණ ආයතනවලට සාපේක්ෂව සූජ්‍ය හා මධ්‍ය පරිමාණ ආයතන (SMEs) විසින් වැඩියෙන් කාන්තා ගුමිකයන් ඉල්ලාසිටිනු ලැබේ. එහෙත් එය ද, වැඩිපුර තුප්පූඩු ගුමිකයන් සඳහාය. සූජ්‍ය හා මධ්‍ය පරිමාණ ආයතන සතුව ප්‍රාග්ධනය සඳහා තීවුණාවන් සීමිත ප්‍රවේශයකි. එයට හේතුව ඒවායේ වියදම් ඉහළ වීමයි. මේ හේතුව තීසා ඔවුන් ප්‍රාග්ධනය වෙනුවට කුසලතා අවම කාන්තා ගුමිකයන් ආදේශ කරනු දැකිය හැකිය.

**අඩු වශයෙන් එක් කාන්තා හිමිකාරියක් සිටින ආයතන විසින් වැඩිපුර තුප්පූඩු කාන්තා ගුමිකයන් ඉල්ලා සිටිනු ලැබේ.**

පර්යේෂණ හා සංවර්ධනය සඳහා ආයෝජනය කරන ආයතන විසින් අනිවාර්යයෙන්ම පුප්පූඩු හෝ තුප්පූඩු කාන්තාවන් සේවයට බදවාගන්නේ නැත. ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ආයෝජන අවම මට්ටමක පැවතිම එයට හේතු විය හැකිය.<sup>8</sup> ක්ලුවුධි මැදුකාග, ජ්.ගම උපකරණ, ඩිජිටල් වේශීම්, රෝබෝ තාක්ෂණය හා ත්‍රිමාන මුද්‍රණය වැනි උසස් තාක්ෂණයන් හාවිතා කරන ආයතන වැඩිපුර කාන්තා ගුමිකයන් ඉල්ලාසිටිමට ගොමුවේ. එහෙත්, ප්‍රතිඵල වැඩියෙන් කැලීපෙනෙන්නේ ජ්.ගම උපකරණ හා යෙදුවුම් සම්බන්ධයෙනි. කෙසේ වෙතන්, ඩිජිටල් මාධ්‍ය, ප්‍රවාරණ වේදිකා හා සමාජ මාධ්‍ය (සමාජ ජාල හා සහයෝගිකා වේදිකා) හාවිතා කරන ආයතන විසින් ඉල්ලා සිටිනු ලබන්නේ පිරිමින්ට වඩා අඩු කාන්තා ගුමිකයන් සංඛ්‍යාවකි.

8. WEF, (2019). R&D investments as a percent of GDP was 0.11 percent and ranked at 111th position out of 141 countries in 2019.

කාන්තාවන්ට වඩා පිරිමින් පුහුණු කිරීම සඳහා ආයතන විසින් ආයෝජනය කරනු ලැබේ. විශේෂයෙන්ම බාහිර පුහුණුවලදී එම තත්ත්වය දක්නට ලැබේ. මෙම අගතින් වැඩිවීමට හේතු විය හැක්කේ අඩු කුසලතා අවශ්‍ය රුකියාවල කාන්තාවන් වැඩිපුර ඒකරායි වී සිටිමයි. එමගින් පිරිමින්ට සාපේශක්ව කාන්තාවන්ට රුකියාවේ ඉදිරියට යාමේ අවස්ථාව සිමාවේ.

කෙසේ වෙතත්, නිෂ්පාදන කරමාන්තවල නිෂ්පාදන ව්‍යුහයන් වැඩි වශයෙන් තාක්ෂණික සහ පර්යේෂණ හා සංවර්ධන තීව්‍යතාවකින් යුත්ත වේ නම්, පුහුණු කාන්තා ගුම්කයන් සඳහා වන සාපේශක් ඉල්ලුම වැඩිවිය හැකිය. වර්තමානයේදී ශ්‍රී ලංකාව පවතින්නේ නවීන තාක්ෂණය යොදාගැනීමේ ආරම්භක මට්ටමකය. තම ආයතන බිංචල්කරණය කරන ලද මෙහෙයුම් පද්ධති වෙත යොමුවෙමින් තිබෙන බව පිළිගත්තේ සේවකයන්ගෙන් 35%ක් පමණි. තම ආයතන ස්වයංක්‍රීය නිෂ්පාදන පද්ධති වෙත යොමුවෙමින් තිබෙන බව පැවසුවේ සේවකයන්ගෙන් 28%ක් පමණි. තුන්වන කාර්මික විෂ්ලේෂණයන් හාවිතා කරනු ලබන්නේ ආයතනවලින් 60%ක් පමණි. සිව්වන කාර්මික විෂ්ලේෂණයන් හාවිතා කරන්නේ ආයතනවලින් 20%ක් පමණි.<sup>9</sup>

අපනයනය කරන ආයතන විසින් අනිවාර්යයෙන් කාන්තා ගුම්කයන් බදවාගැනීමක් සිදුවන්නේ නැත. එහෙත්, රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ව්‍යාපාරය සිමාවන බව සිතන සේවායෝජකයන් වෙළඳ හා සේවා වෙනුවෙන් වැඩිපුර කාන්තාවන් බදවාගැනීමට ඉඩ තිබේ. එහිදී කුසලතා අදාළ වන්නේ තැනැත. මැත කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩා ගස්වා තිබෙන්නේ, ඇතුළතට තැමුරු වූ වෙළඳ ප්‍රතිපත්ති, ගේලිය වට්නාම දාම පද්ධති සමග දුබල සබඳතා සහ අපනයනය වෙත යොමුවූ විදේශ සාප්‍ර ආයෝජනවල අඩු අනුපාතිකය විසිනි.

## සේවායෝජකයන්ගේ ආකල්ප

කාන්තාවන් පිරිමින්ට වඩා කුසලතා සහිත, ආයතනයට හිතවත්, මහන්සි වී වැඩිකරන, වඩා අවංක හා සවිඥානක පිරිසකුදී සේවායෝජකයන් සිතුවේ නම්, ඔවුන්ගේ ආයතන විසින් සාපේශක්ව වැඩි කාන්තාවන් පිරිසක් සේවයට බදවාගන්නට ඉඩ තිබේ. ඇත්තෙන්ම වූයේ, මධ්‍යම මට්ටමේ රුකියාවලදී, විශේෂයෙන්ම, ඉංග්‍රීසි භාෂා කුසලතා, ඉගෙනීමේ හැකියාව සහ ගැටුළු විසඳුම සම්බන්ධයෙන් කාන්තා ගුම්කයන් අතර සැලකියුතු පර්තරයක් ඇති බව සේවායෝජකයන් හඳුනාගැනීමයි.

## නමුවිලි සේවා කාලයන් හා රුකියාව සැපයීම

සම්බන්ධ නීතිමය බාධා ඇතැයි සිතීම, මාතා ප්‍රතිලාභ වියදුම් ආදිය හේතුවෙන් ඔවුන් කාන්තා ගුම්කයන් බදවාගැනීම අවම වේ.<sup>10</sup>

මෙම සිමාවන් වනාහි, වෙළඳාම හා සේවා සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ව්‍යාපාර මෙහෙයුම්වලට බාධා සිදුවන බවට සේවායෝජකයන් අතර තිබෙන පිළිගැනීමෙහි එක් කැපීපෙනෙහි නිශ්චාත්මක පැතිකඩික් විය හැකිය. කෙසේ වෙතත්, සේවායෝජකයන් විසින් සමාජභාවය මත පදනම්කරගෙන සිදුකරන වෙනස්කම් පිළිබඳව ද සැලකිය යුතු තරම් සාක්ෂි තිබේ.

ප්‍රතිවාර දැක්වූවන් අතරින් හතරෙන් පංගුවකම පිරිමින් වූ අතර පිරිමින් විම නිසාම ඔවුන් විසින් කාන්තාවන් සේවයේ යෙදාමීම අවම විය.

## කෝවිඩ-19 සමග කටයුතු කිරීම

මුළුක සාම්පලයේ ආයතන අතරින් 90%කටත් වැඩි ප්‍රමාණයකට අධි වසංගතයේ සිමාවන්ගේ බලපෑම එල්ල විය. බලපෑමට ලක්වූ ආයතන අතරින් තුනෙන් එකක් ලොක්වූවන් අතරතුරු තම මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. 60%ක් අර්ථ වශයෙන් වසා තිබේ. තවත් 9%ක් නිවසේ සිට වැඩිකරන කුම වෙත යොමුවී තිබේ.

2019 සහ 2020 අතර, අධ්‍යයන සාම්පලයේ කාන්තාවන්ගේ රුකියා තියුක්තිය 8%කින් පහත වැඩිණි. පිරිමින්ගේ රුකියා 4%කින් අඩුවිය.

සමාජභාවය හා රුකියා සම්බන්ධයෙන් අංශ අතර වෙනස්කම් ඇති වූයේ විවිධ උපක්ෂේත්වල මෙහෙයුම් සඳහා සංවලන සීමා බලපෑ ආකාරය අනුවය. ඇතැම් ආයතන ලොක්වූවන් අතරතුරු තිබේ සිට වැඩිකිරීමට යොමුවූ මූත්, තොරතුරු තාක්ෂණය සම්බන්ධ පද්ධති, යටිතල පහසුකම්, නිවසේ සිට වැඩිකිරීමට තිබෙන අවකාශය සහ නිවසේ සිට වැඩිකිරීමේ පළපුරුදේද මදකම හේතුවෙන් මෙහෙයුම් සිමාවිය.

## කාන්තා ගුම්කයන් සඳහා ආයතනවල ඉල්ලුම වැඩිකිරීම

බොහෝ හේතු නිසා, වැටුප් ගුම් බලකායේ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව තිබේ. මුළුන්ම, රුකියා හා සම්පත් වෙත කාන්තාවන්ගේ ප්‍රවේශය වර්ධනය කිරීම මගින් මානව

9. Robotics, artificial intelligence, and 3D printing.

10. Also see Ranaraja and Hassendeen (2016).

ප්‍රාග්ධනය හා පවුල තුළ හැකියාවන් වැඩිවේ. ආර්ථික වර්ධනය ද දිරිගැන්වේ.<sup>11</sup> දෙවනුව, කාන්තා රැකියා නියුක්තිය මගින් කාන්තාවන්ට, ඔවුන්ගේ මට්ටියන්ට හා කාන්තා සංවර්ධනය වෙනුවෙන් විවිධ ආයෝජන සිදුකර තිබෙන ආණ්ඩුවලට ප්‍රතිලාභ ලැබේ. එසේම, කාන්තාවන්ගේ ඉතිරි කිරීම ජනගහනය වියපත් වන විට හා වියපත්වීම ස්ත්‍රීකරණය වන විට ප්‍රයෝජනවත් වේ. තුන්වනුව, කාන්තාවන් ප්‍රමාණවත් තරමින් විගාල සංඛ්‍යාවලින් වැටුප් ගුම බලකායට එක් නොවුණහොත් සහ විදේශ සංක්‍රමණික සේවකයන් රට තුළ රැකියා කිරීම සීමා කළහොත්, ගුම හිගය හේතුවෙන් වැටුප් වියදීම තවත් වැඩිවනු ඇතේ. එය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇතේ.

රජය, පොදුගලික අංශය හා රාජ්‍ය නොවන අංශය ඒකාබද්ධව, සම්බන්ධිකරණය කරන ලද ප්‍රයත්නයන් මගින් කාන්තා ගුම්කයන් සඳහා තිබෙන ඉල්ලුම වර්ධනය කළ හැකි බව අධ්‍යයනයේ සොයාගැනීම් මගින් හෙළිදරව් වේ. එයට පහත දැක්වෙන ආකාරයේ ක්‍රියාවලියක් ඇතුළත් විය යුතුය: (අ) දැනුවත්හාවය නැංවීම, ප්‍රතිපත්ති සිල්බද සංවාදය හා ප්‍රතිපත්ති නිර්මාණය කිරීම (ආ) මූලෝපායික මැදිහත්වීම් සැලසුම් කිරීම සහ (ඇ) මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම හා අධික්ෂණය. මේ අතරින් තුන්වන කාරණය අතිශය වැදගත්ය.

එයට හේතුව වන්නේ, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දුර්වල අතින වාර්තාය. මෙම කාරණා තුනෙන් එක් එක් කාරයන් සඳහා කම්මිටු පත්කළ හැකිය. එම කම්මිටු සමන්විත විය යුත්තේ, වැටුප් ගුම බලකායේ කාන්තා සහහාරීතවය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිත රාජ්‍ය, පොදුගලික හා රාජ්‍ය නොවන ආයතනවල උනන්දුවක් දක්වන හා වගකීමින් කටයුතු කරන නියෝජිතයන්ගෙනි. මේ අතර, නව තාක්ෂණයට අනුගත වීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති හා වැඩිසහන් ගක්තිමත් කිරීම මගින් ඩිජිටල් දිගිනාව නැතිකළ හැකි අතර එලදායී කාරයක්ෂමතාව ප්‍රවර්ධනය කළ හැකිය.

මෙම අධ්‍යයනයේ සොයාගැනීම්වලින් මතුවන ප්‍රතිපත්තිමය කාරණා පහත දැක්වෙන වගුවෙහි සාරාංශගතකර දක්වා තිබේ. ප්‍රතිපත්තිමය කළාප හා පාර්ශ්වකරුවන් තුන් වර්ගය විසින් සිදුකළ හැකි ඒ හා ආග්‍රිත මැදිහත්වීම් එහි දැක්වේ. විධිමත් නිෂ්පාදන, වෙළඳ හා සේවා අංශවල කාන්තා ගුම්කයන් හා ආබාධ සහිත කාන්තාවන් සඳහා සාපේක්ෂ ඉල්ලුම වර්ධනය කිරීම සඳහා එය උපකාර කරගත හැකිය.

11. Kabeer (2012).

## 1 වගකීම් ප්‍රතිපත්ති හා වගකීම්

විෂය ක්ෂේත්‍රය	ප්‍රතිපත්ති	වගකීම්
 <b>වෙළඳ සහ ආයෝජන</b>	<ul style="list-style-type: none"> <li>බහුරට යොමු වූ වෙළඳ හා කර්මාන්ත ප්‍රතිපත්තියක් හඳුන්වාදීම්</li> <li>අපනයන වෙත යොමුවූ සාපු විදේශ ආයෝජන හඳුන්වාදීම්</li> <li>ගෝලීය වින්නාකම් දාම පදනම් කරගත් වෙළඳ පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම</li> </ul>	රජය
 <b>රැකියා</b>	<ul style="list-style-type: none"> <li>කාන්තාවන්ගේ හා ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා නිපුක්තිය ප්‍රවර්ධනය කිරීම</li> <li>වඩා එලදායී අංශ වෙත ගුණය තුවත යොමුකිරීම</li> <li>පුහුනිසි රැකියා හාවිතාවන් ප්‍රවර්ධනය කිරීම</li> </ul>	රජය
 <b>එලදායිතාව</b>	<ul style="list-style-type: none"> <li>අංශ හා උප අංශ මට්ටම් අනුව එලදායිතාව වර්ධන වැඩසටහන් මුළුපිටීම</li> </ul>	රජය, පොද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ආධාරකරුවන්
 <b>වැළැඳ් නිර්ණය කිරීම</b>	<ul style="list-style-type: none"> <li>කාර්යසාධනය දිරිගැනීවීම් / එලදායිතාව දිරිගැනීවීම් / එලදායිතාව පාදක කරගත් වැළැඳ් සැකසීමේ යාන්ත්‍රණයන්</li> </ul>	රජය, පොද්ගලික අංශය
 <b>කුසලතා සංවර්ධනය</b>	<ul style="list-style-type: none"> <li>දැගනීමේ, ඉංග්‍රීසි හාජා සහ ගැටපු විසඳීම් හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ද්‍රව්‍යීකරණ දත්ත ප්‍රතිසංස්කරණය හා ගක්මීම් කිරීම</li> <li>ඉහළ වර්ධනයක් සහිත අංශ ඉලක්ක කරමින් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සපයන්නන් දිරිගැනීවීම්</li> <li>කර්මාන්ත හා සම්බන්ධ සීම්වාසික පුහුණුව පුරුල් කිරීම හා පාසල් පාදක කරගත් ව්‍යාපාර පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම</li> <li>ක්ෂේද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය සේවකයන් සඳහා තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධන වැඩසටහන් මෙහෙයුවීම</li> <li>රාජ්‍ය සහ පොද්ගලික අංශ විසින් පවත්වනු ලබන තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයන් හා පුහුණුව සපයන්නන් හට උපකරණ කිරීම රැකියා නිපුක්තිය හා රැකියා වර්ධනය කිරීම අරමුණු කරගත් අප්‍රතික්‍රියා පායමාලා සකස්කිරීම හා ප්‍රවාරණය මැන්ත්‍රී උපකාර කිරීම</li> <li>වෘත්තීය උපදේශනයේදී හා තොරතුරුමේදී වෘත්තීය මාර්ගෝපදේශක නිලධාරීන් මගින් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සපයන්නන් හට උපකරණ කිරීම විදුලි හා ඉලෙක්ට්‍රොනික, අනාර රාජ්‍ය සංවාරක හා සන්කාරක වැනි සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රවල තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු පායමාලාවන්ට සහායී වීම සඳහා ගැහැණු මෙයින්ට දිෂුණුව පිරිනැඹීම</li> </ul>	රජය, පොද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ආධාරකරුවන්
 <b>පරේයේෂණ හා සංවර්ධනය</b>	<ul style="list-style-type: none"> <li>විශේෂයෙන්ම, නවීන තොරතුරු තාක්ෂණ යෙදුම් සම්බන්ධ පරේයේෂණ හා සංවර්ධන ආයෝජන දිරිගැනීවනන</li> <li>නිෂ්පාදන ව්‍යුහයන් තාක්ෂණික වශයෙන් නැව්‍යකරණය සඳහා දිරිගැනීවීම</li> </ul>	රජය, පොද්ගලික අංශය
 <b>විශ්වල්කරණය</b>	<ul style="list-style-type: none"> <li>පිහිටීම හා ප්‍රමාණය කුමක් වුවත්, සියලු ව්‍යාපායන්ට අන්තර්ජාල පහසුකම් තහවුරු කිරීම</li> </ul>	රජය
 <b>නීතිමය පරිසරය</b>	<ul style="list-style-type: none"> <li>නමුවාදී රැකියා සහ සාජ්පු හා කාර්යාලවල රාජ්‍ය සේවාමුර දිරිගැනීවීම සඳහා නීති සංගේධනය කරගත්තන</li> <li>මාත්‍ර ප්‍රතිලාභ වෙනුවෙන් සහනාධාර සපයන්න</li> </ul>	රජය
 <b>ක්ෂේද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය</b>	<ul style="list-style-type: none"> <li>ක්ෂේද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිපිළුණු කිරීම සඳහා ජය පහසුකම් සැපයීම</li> <li>ක්ෂේද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධන වැඩසටහන් මෙහෙයුවීම</li> </ul>	රජය, පොද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ආධාරකරුවන්

## 1 වගුව: ප්‍රතිපත්ති හා වගකීම්

විෂය ක්ෂේත්‍රය	ප්‍රතිඵලන්	වගකීම්
 <b>කාන්තා ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම</b>	<ul style="list-style-type: none"> <li>විශේෂයෙන්ම අර්ථ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්‍රියා සූචී හා මධ්‍ය පරිමාව ව්‍යවපාරවල ව්‍යවපාර සංවර්ධනය හා මූල්‍ය සේවා වෙනුවෙන් උපකාර කිරීම</li> </ul>	රජය, පොදුගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන
 <b>ආබාධ සහිත පුද්ගලයන්ගේ රෝගියා කිරීමේ හැකියාව</b>	<ul style="list-style-type: none"> <li>ආබාධ සහිත පුද්ගලයන්ට රෝගියා ලබාදීමෙන් අන්තර් කරගත හැකි සමාජ ආර්ථික ප්‍රතිඵලන පිළිබඳ දැනුවත්හාවය තිරිමාණය කිරීම</li> <li>ආබාධිතහාවය සම්බන්ධයෙන් විශ්වාසය ගෙවීනාගැනීමට සේවකයේරුගයන්ට සහාය සැපයීම්</li> <li>ආබාධ සහිත සේවකයන්ට යෝග්‍ය වන පරිදි යටිතල පහසුකම් හා වෙනත් පහසුකම් සංවර්ධනය තිරීමට උපදෙස් හා සහාය ලබාදීම (දාඟ: ආබාධිත පුවෙශය සහිත මරුග හා වැශිකිලි ආදිය)</li> <li>අර්ථකාලීය සියලු උපකාර ආවරණය වන පරිදි ආබාධ සහිත සේවකයන් සම්බන්ධ දීත් පද්ධතියක් පවත්වාගැනීම</li> <li>ආබාධිත පුද්ගලයන් සම්බන්ධ යහාවිතවන් අඩංගු වර්යා සංග්‍රහයක සම්පාදනය කිරීම</li> </ul>	රජය, පොදුගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන
 <b>සුනිසි සේවා තත්ත්වයන්</b>	<ul style="list-style-type: none"> <li>ව්‍යතිහාර සෞඛ්‍ය හා ලිංගික හිංසනය සම්බන්ධ නීති බලාත්මක කිරීම අධික්ෂණය කිරීම</li> <li>ශ්‍රී ලංකා ප්‍රජාති කාර්යාලය තරඟා සමාජහාවය පහතික කිරීම ආචාර ධාර්මික සහ්තාමයන් ආයතනවලට ලබාදීම</li> </ul>	රජය, පොදුගලික අංශය
 <b>ඡ්‍රෑමා රෝගවරණය සඳහා සහාය</b>	<ul style="list-style-type: none"> <li>ප්‍රජා මට්ටමේදී නොදින් අධික්ෂණය කරන ලදා පහසුවෙන් ලබාගත හැකි ඡ්‍රෑමා සත්කාරක සේවා ලබාදීම සහතික කිරීම</li> </ul>	රජය, පොදුගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ආධාරකරුවන්
 <b>බඳවාගැනීම හා ව්‍යතිහාර සංවර්ධන අවස්ථාවලදී සමාජහාවී අග්‍රීන් අවම කරන්න</b>	<ul style="list-style-type: none"> <li>වගකිවපුතු හා තීරණ ගැනීමේ බලය ඇති තනතුරු වෙත කළමනාකරණ මුදාරුවලියේ උපස්ථිර වීම සඳහා දක්ෂ කාන්තා ප්‍රිකිකයන්ට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය ධාරිතා ගෙවිනාගැනීම සඳහා අංශයේරුන කිරීම</li> <li>බඳවාගැනීම්, කාර්යාලය සම්බන්ධවන හා වැශිෂ්‍ය තීරණය කිරීමේ තේරීම් මණ්ඩලවල කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහායිත්වය තහවුරු කිරීම</li> </ul>	රජය, පොදුගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, සහ ආධාරකරුවන්
 <b>පවුල් සංවේදී ප්‍රතිඵලන්</b>	<ul style="list-style-type: none"> <li>පහසුවෙන් ලබාගත හැකි ඡ්‍රෑමා සත්කාරක සේවා සම්පාදනය සඳහා උපකාර කිරීම</li> <li>විවෘත කාන්තාවන් ගුම් බලකාය තුළ සහහාදී වීම දිරිගැනීමේ සඳහා අර්ධකාලීන සේවය, නමුතු දිලි සේවා කාලයන් හා හැඳුම් රෝගියා දිරිගැනීම්</li> <li>විවෘත කාන්තාවන් නැවත රෝගිවලට ගොමුකිරීම හා කුසලතා අලුත් කිරීම</li> </ul>	රජය, පොදුගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන
 <b>දැනුවත්හාවය නැවත්න පාර්ශ්වකරුවන් හා ප්‍රුරුෂයියන් සංවේදී කරන්න</b>	<ul style="list-style-type: none"> <li>සමාජම් අංශය ඉලක්ක කරමින් සියල්ලන් ඇශුළත් කරන්නා රෝගිය පද්ධතියක සමාජ හා අංශීක වාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසහභන් මෙහෙයුවන්න. උදා: ප්‍රසිද්ධ සම්මත්තුණ, බෙලෙඟ ප්‍රි, විඩියෝ ආදිය.</li> <li>මුදල් ගෙවා ම්‍යා සුරුකුම් පහසුකම් ලබාගැනීමේ වාසි පිළිබඳ සමාජ පිළිබඳ දැනුවත්හාවය මාධ්‍ය ව්‍යායාමා හරඟ ප්‍රුරුෂයනය කිරීම</li> </ul>	රාජ්‍ය නොවන සංවිධාන සහ ආධාරකරුවන්

**Source and notes:** UN Women, 2022.



UN Women Sri Lanka  
202-204, Bauddhaloka Mawatha, Colombo 07

 [srilanka.office@unwomen.org](mailto:srilanka.office@unwomen.org)

 [srilanka.unwomen.org](http://srilanka.unwomen.org)

  [@unwomenSriLanka](https://twitter.com/unwomenSriLanka)